

මේ ප්‍රකාශ



කතාව සහ නිර්මාණය: සුර්ණිමා මීගම්මන



චිත්‍ර: අකලංක ගමගේ


වෛරී ප්‍රකාශ

හැඳින්වීම

සෑම කෙනෙකුටම තම සිතුවිලි හා අදහස් බෙදාහදා ගැනීමට අයිතියක් ඇත. නමුත් අන් අයට හිංසා කිරීමට දිරිගැන්වීම සඳහා කතා කිරීමේ අයිතිය අවභාවිතා කළ නොහැක. සාමාන්‍යයෙන් මේවා වෛරී ප්‍රකාශ ලෙස හඳුන්වයි.

වෛරී ප්‍රකාශ අන්තර්ජාලයේ හා සාමාන්‍ය ව්‍යවහාරයේ ද දැකනට ලැබේ. එහි දී හොඳ සහ ප්‍රයෝජනවත් විවේචන කිරීමේ වරදක් නොමැත, එහෙත් භානියක් සිදුවීමට තුඩු දෙන ආකාරයේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම වළක්වා ගත යුතුය.





අපේ සේවි එක

හැමෝම හොදින් නේද?

මං අහිටයි ලෝගන්ටයි කතා කලා

මේක නම් හරි දුකයි. ඔයාලා පරිස්සම් වෙන්න හොදේ?

මට ඇහුණා, මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් කලේ කියලා.

☹️

ආනිමා අදුරනවද?

මොකක්? මං අදුරන්නෙ නෑ!

ඊළඹි එක බලන්න වෙන්නෙ නෑනේ?

ඔවු මේ ටිකේ ගෙදරම ඉන්න

👍

👍

Safety Check





Terrorist Attack in Sri Lanka SAFETY CHECK


You appear to be in the area affected by the terrorist attacks in Sri Lanka

Are you safe ?

I'm safe

I'm not in the area





ඇයි දන්නෑ?

කෝෆානීමා?

මං මේ කෝල් කරනවා.

මං මැජෙස් කලා. රිප්ලයි නෑ.

එයා ගෘෂ් එකෙනුත් අයින් උනා නේ.



ෆානීමාගේ මිතුරන් ගෙයාර් කල දෙවල් දැක ඇය ගොඩක් දුක් උනා. ඔබ ගෙයාර් කරන දේ ඔබ නොසිතන කෙනෙකුට රිදවිය හැක.

උගන් පාඩම්

වෛරී ප්‍රකාශයන් ට ප්‍රතිචාර දක්වන ආකාරය

ඒවා බෙදාහැරීමෙන් වළකින්න

ඔබ බෙදා හරින වෛරී ප්‍රකාශයන් යමෙකුට රිදවිය හැක. එමෙන්ම ඔබ එය බෙදා හැරීමෙන් පසු, එය බෙදාහැරියේ ඔබ බව සොයාගැනීමට හැකිවන අතර නිසා එමගින් ද ඔබට බලපෑමක් එල්ල විය හැක. උදාහරණයක් ලෙස මෙන්ම ඔබට පියසටහන් නිසා ඔහුට ලැබීමට තිබූ ශිෂ්‍ය නායක පදවිය අහිමි වීම දැක්විය හැක.

පැමිණිලි කරන්න

බොහෝ වෙබ් අඩවිවල පනවා ඇති ප්‍රජා මාර්ගෝපදේශන, වෛරී ප්‍රකාශ මගින් උල්ලංඝනය වේ. එයින් අදහස් වන්නේ වෛරී ප්‍රකාශයන් එම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන ආකාරයට පටහැනි බවයි. එනිසා ඔබට වෛරී ප්‍රකාශයන් බෙදා හරින පුද්ගලයින් ගැන ඔබගේ අනන්‍යතාව හෙළි නොකරමින් පැමිණිලි කළ හැක.

වැඩිහිටියෙකු සමග සාකච්ඡා කර, අදාළ වෙබ් පිටුව ගැන බලධාරීන්ට වාර්තා කළ යුතුදැයි විමසන්න.

අවහිර කරන්න

වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින්ව ඔබට ඔබගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වලින් අවහිර කළ හැක.

ඔබේ හඬ අවදි කරන්න

අදාළ අදහස් සමග එකඟ නොවන බව ඔබට සෘජුවම පැවසිය හැක.

- අදාළ ලිපිය පළ කළ පුද්ගලයාට එරෙහිව නොව, එහි අන්තර්ගතයට එරෙහිව කතා කරන්න.
- අදාළ ලිපියේ ඇති ව්‍යාජ හෝ වැරදි ප්‍රකාශ වලට හැකි තරම් සාධක සහිතව එරෙහි වන්න. විශ්වාසදායක මූලාශ්‍ර වෙත යොමු වන්න.
- ඔබේ අදහස් ගෞරවනවිතව ප්‍රකාශ කරන්න. අපහාස කිරීම් හෝ බහිෂ්කරණ වීම් වලට පැටලීමෙන් වළකින්න.